

හබරාදුව - අධ්‍යාපන කොට්ඨාසයේ අ.පා.ස. (කා.පෙලු)
සිභුන්ගේ 'ගණීතය' විෂයයේ කාධන මට්ටම
දුර්වල වීමට හෝතු සොයා බැලීම.

ඒ.එච්.චන්ද්‍රතිලක

(49576218)

REFERENCE ONLY

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනපත් උපාධිය සඳහා
ඉදිරිපත් කරන පර්යේෂණ තිබූත්තිතය

2000

64683

සංකීර්ණයෙන්

"හලු දිස්ත්‍රික්ටයේ තෙලු කළම අධිකාරීන කාර්යාලයට අයත්" තහිරුව අධිකාරී කොට්ඨාසයේ එනම් හඩුරුව මැයිවර්තා ආකෘතිය ඇඟ ආ.පො.ස. කා.පෙල මේවාමේ (ජ්‍යෙෂ්ඨ වකර) සියුනයේ (සියු/සියුවාන්) ගාන්තය විෂයයේ කාඩ්ත මට්ටම දුරටත විට සේතු ශේෂ මූලික පර්යේෂණ ගැටුවයි.

පසු අධිකාරීනය ඇඟ සියුත්ව මුළු ගැඹුණ ප්‍රථම කඩ ඉම් විශාලය ආ.පො.ස. (කා.පෙල) විශාලයි. මෙම විශාලය කාමාර්ථ වූවා සේ සැපුක්මේ සමඟ විභාග දුර සේතු අධිකාරී විශාලයේ දෙක ගාන්තය හා මාධ්‍ය ආත්‍යත්වයි. මෙම විශාලය දෙකෙන් බොගෝ එව අස්ථි විනෝන් ගාන්තය විශාලයි. ඒ මිට විශාල දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලුන් ද සහාර වේ. යැයි මෙවාට පිවිසීම් ද උසස් අධිකාරීනයට සම්බන්ධ විවේදී ද පසු අධිකාරීනයේ විවශ්චර ආක්‍රාම පාඨමාලා හැඳුරුමේද ද "ගාන්තය" විශය කා.පෙල විශාලයෙන් සමඟ එ ගිණුම අත්‍යවශ්‍ය වේ. වේ අනුව ගම් විශාලය ප්‍රවිශ්‍යාව සුවිශ්‍යෙ තැනක් සිම් කර ගත්.

විශාල දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලුන් ද පසු විවශ්චර වල වාර විශාල මුදුනු ලේඛන පරික්‍රමාවන් ද විශාල උග්‍රත්වන ගුරුවරු මෙනම විශාල ඉගෙන ගත්තා සියුත් සමඟ කාක්ව්‍යාවන් ද මෙම විශාලයේ කාඩ්ත මට්ටම දුරටත ගත්වාක පාඨමාලා මි ඇඟ.

පවත්තා ස්ථිරය හා ගෙදවා ගත ඇස් කාලයද කළකීල්ලට ගත්තින් උක්ත ගැටුව ගැටුව ගැටුව කොට්ඨාසයට සිමා කර ඒ සඳහා සේතු ශේෂ මූලික වකර 23 කට ආකෘති කාර්යාලය "ගාන්තය" විශය උග්‍රත්වන ගුරුවරු වශයෙන් මා ගිරුණා කළේ අධිකාරීනයේ උග්‍රය පරික්‍රමා නිම්නයා සම්පූර්ණ හිරුමේද අරමුණ ආරිව මෙනම උක්ත ගැටුව ගැටුව ගැටුව ගැටුව ගැටුව සේවාලේ කාඩ්ත ගැටුවනාවක් ද ආයිතය.

බොගෝ සමාජ විදු පර්යේෂකයින් මෙනම, මෙම පර්යේෂණය සඳහා ද ස්ථීරතා පර්යේෂණ ක්‍රමවිදය (Survey Research) නොරා ගත්තා ලදී.

පර්යේෂණය මින්ත අරමුණු තවයෙන් සක්‍රාන්ත කර ඇත්තිව තිරුණය කර ඇති. එම අරමුණු ස්ථීරතා කර ගැනීම සඳහා ගුණාත්මක වශයෙන් මුළු ගත්තා දෙන මෙනම සංඛ්‍යාත්මක වශයෙන් මුළු ගත්තා දෙන දෙන දෙන විශ්ච්ලේෂණය සඳහා ඇත්ති අවස්ථාවලදී සංඛ්‍යා විදුත්මක සිලු ආදිය මින්ත ගාන්තය නිරම් ද සිදු කර ඇති අතර විශ්ච්චයෙන්ම පර්යේෂණයේ v වන අරමුණ සඳහා අභිජනන කළමනාක්‍ර විම්වා කුළුවා පරිනාවන් (+ - පරිනාවා) ගෙයු ගැනීම ද කර ඇති.

පවත්තා ස්ථිරය අනුව සංගාරු පරික්‍රමාව මෙනම තේයිදී පරිදි පෙයා ගත්තා ලදී. ගැටුව කොට්ඨාසයේ කා.පෙල මේවාමේ පාඨ ඇවිත්වා පසුලුවෙ එම මේවාමේ පාඨ ගැනීම විශාල උග්‍රත්වන සියා ගුරුවරු ගුරුවරු වශයෙන් සංඛ්‍යාත්මක වශයෙන් මුළු ගත්තා දෙන දෙන දෙන විශ්ච්ලේෂණය සඳහා ඇත්ති අවස්ථාවලදී සංඛ්‍යා විදුත්මක සිලු ආදිය මින්ත ගාන්තය නිරම් ද සිදු කර ඇති අතර විශ්ච්චයෙන්ම පර්යේෂණයේ v වන අරමුණ සඳහා අභිජනන කළමනාක්‍ර විම්වා කුළුවා පරිනාවන් (+ - පරිනාවා) ගෙයු ගැනීම ද කර ඇති.

එගෙන් විශාල සියු සංගාරු පවත්තා මුළු සියුත් 100 ක තේයිදීයක (පිරිම් 50-ගැනුණු 50) නොරා ගත්තා ලදී.

පරින පසල - මහ විදුල මෙනම කතීත්ත විදුල ද තැයෙරනය වන පරිද තෝරා ගේ 10 ක පමණ වන පසල නියුදියෙන් සෑරරායා තියුදී කරන තුමෙට ගැනුණු ප්‍රමාණ 50 ක හා පිරිඹ ප්‍රමාණ 50 ක අඩුලේ වන පරිද 100 ක පමණ සිංහ නියුදියක තෝරා ගන්න ලදී.

දෙරු යිස් කිරීමේ උපකරණ වගකෙන් 1999 දෙවන වාර පරිනාමයේ ද භූමියුම් කොට්ඨාගයේ නියුදියට තෝරාගත් පසල 10 හි 11 වගට ඉගෙනුම මූලි 826 පමණ වන සිංහ සිංහෙන් ගර විශේෂව මූහු මෙනු ද ඉරුවාන් සඳහා වන ගුරු ප්‍රශ්නවලිය ද සිංහ සඳහා වන සිංහ ප්‍රශ්නවලිය ද, සිංහ සඳහා වූ ගැනීනය 1 ගැනීනය 11 අනුවරන පරිනාම ද ගෙදු ගන්න ලදී.

එමුණ් ලබාගත ග්‍යාවනමක හා සංඛ්‍යාතමක දෙරු පදනම් කර ; සිට ට්‍රි දක්තා වූ අරමුණු වෙන වෙනම කාක්‍රිය කර ඇති අනර ට්‍රි හා ඡ්‍රි අරමුණු පර්යේශනයේ සම්ස්ථා සළකා කාක්‍රිය කර ඇත.

සිංහ විශේෂව මූහු ගැන සාධන මේවම (අසම්/සමය/සම්මාන/විශිෂ්ට) ආද ප්‍රතිගත ගෘනයේ ද පමණක් සිංහ නියුදී ගෙදු ගැන ඇතර නියුදියට තෝරාගත් පසල 10 හි 826 ක පමණ වූ මූහු සිංහම සලකා ප්‍රශ්නය ගෘනය කර ඇත. එමුණ් වාර කාක්‍රියා එළුයක එළුණු වන බුවන එස් කරන ලදී.

ඒනෙයි ගෘනය විශේෂය හා සිංහල ගාහාව විශේෂය සාධන මේවම අනර සය-සම්බන්ධය කොය ඇඟිල (11 අරමුණ) හා සිංහ ප්‍රශ්නවලිය හා අනුවරන පරිනාම මූහු දීම සඳහා ගෙදුගෙන ඇත්තේ සෑරරායා තියුදී තුමෙට තෝරා ගේ 100 පමණ වන සිංහ නියුදියා

කළුත්ව සිදුවන විවෘතා, පාලනය කිරීම අප්පය විවෘතා මෙනම දෙරු යිස් කිරීමේ උපකරණවල අඩුරු හා එවා චිකාත්මක කිරීමේ ද මැතිවන අඩුරු ඇඳු මේන් වන සිමා නිසා පර්යේශන ප්‍රශ්නවල වල ගී පමණක ප්‍රශ්නගත දේශයක් ගැනීය ගැන ව්‍යවද ප්‍රරාම පර්යේශන ප්‍රශ්නවල හා එදුවන ගේ ගිනිකින්ගේ පෙරපත අදියෙන් ගෙවීවන තොරතුරු සමඟ පර්යේශන බිජාත ප්‍රශ්නවල දුරට එකුනුවීමෙන මෙම පර්යේශනයේ තිශේෂවල සර්ථක හාවය ප්‍රමාණවත් සම්භාවනවත් පටව් සැයි තිශේෂවල ගෘනය කළ ගැන.